

වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය

1. වෙබ් අඩවිය හිමි පුද්ගලයාගේ නමට Domain Name ලියාපදිංචිය සිදු කළ යුතුය නැතහොත් සමාගම් පනත හෝ වෙනත් රාජ්‍ය නීතියක් යටතේ ලියාපදිංචි වී ඇති ආයතනයක් නමින් Domain Name ලියාපදිංචි කරනු ලබන්නේ නම් ඉල්ලුම් කරනු ලබන පුද්ගලයා එම ආයතනයේ හිමිකරු, හවුල්කරු හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු විය යුතුය.
2. විදේශගතව සිටින පුද්ගලයෙකු වෙනුවෙන් මෙරට සිටින පුද්ගලයෙකු ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරනු ලබන්නේ නම් විදේශගතව සිටින පුද්ගලයා විසින් ඉල්ලුම් කරනු ලබන පුද්ගලයා වෙත Attorney බලපත්‍රයක් මගින් ඒ සඳහා අවසර ලබා දිය යුතුය.
3. වෙබ් අඩවි කර්තෘ වයස අවුරුදු 18 ට වඩා වැඩි විය යුතු අතර අවම වශයෙන් ක්ෂේත්‍රය තුළ අවම වශයෙන් වසර 05 ක පළපුරුද්දක් ඇති අයෙකු විය යුතුය.
4. ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරනු ලබන වෙබ් අඩවිය සඳහා අවම වශයෙන් 2500 ක නරඹන්නන් (viewers) සංඛ්‍යාවක් සිටිය යුතු අතර එය සනාථ කිරීමට අවශ්‍ය තහවුරු කිරීම් ඉදිරිපත් කළ යුතුය.
5. ලියාපදිංචි කරනු ලබන වෙබ් අඩවිය තුළ කටයුතු කරනු ලබන මාධ්‍යවේදීන් සිටි නම් ඔවුන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
6. ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්ට අමාත්‍ය මණ්ඩලය විසින් පවරනු ලැබූ බලතල ප්‍රකාරව අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරනු ලැබූ ස්වාධීන සමීක්ෂණ මණ්ඩලයක් විසින් අදාළ අයදුම්පත් නිරීක්ෂණය කරනු ලැබේ.
7. සෑම මාස දෙකකට වරක් එළඹෙන අවසාන බ්‍රහස්පතින්දා දින නිරීක්ෂණ මණ්ඩලය රැස්වන අතර අදාළ අයදුම්පත් ඇගයීමට ලක්කරනු ලැබේ.
8. අදාළ සමීක්ෂණ මණ්ඩලය විසින් ඇගයීමට ලක්කරනු ලබන අයදුම්පත් නියමිත ආකෘති පත්‍රය අනුව සම්පූර්ණ කර තිබිය යුතු අතර අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
9. ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරනු ලබන වෙබ් අඩවිය මීට ප්‍රථම වාරණයට හෝ යම් නීතිමය තත්ත්වයක් යටතේ නවතා දමා තිබූවක් නම් එම වෙබ් අඩවි ප්‍රතික්ෂේප කරනු ලැබේ.
10. ඉදිරිපත් කරනු ලබන වෙබ් අඩවි අන්තර්ගතය ශ්‍රී ලංකික අන්‍යන්‍යතාවය, සංස්කෘතිය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය, සාමාජයට ගැටලුවක් යැයි හැඟී යන්නේ නම් ස්වාධීන සමීක්ෂණ මණ්ඩලයේ එකඟතාවය මත ප්‍රතික්ෂේප කරනු ලැබේ.
11. අසම්පූර්ණතාවය මත ප්‍රතික්ෂේප කරනු ලැබූ අයදුම්පත් සඳහා නැවත මසක කාල සීමාවක් තුළ දී ඉල්ලුම් කළ හැක.
12. වෙබ් අඩවි ලියාපදිංචි කාල සීමාව වර්ෂයකට සීමාවන අතර ඊළඟ වසර තුළ ලියාපදිංචිය නැවත අලුත් කිරීම සිදු කළ යුතුවේ. නැවත ලියාපදිංචිය අලුත් කිරීමේදී අවම වශයෙන් මාස 02 කට පෙර සිදු කිරීම අනිවාර්යය වේ. එසේ නොමැති වුවහොත් ලියාපදිංචිවීම නැවත අලුතින් සිදු කළ යුතුවේ.
13. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේදී අයදුම්පත සමඟ ඉදිරිපත් කරනු ලබන සෑම සහතිකයකම මුල් පිටපත් සහ සහතික කරන ලද පිටපත් රැගෙන ආ යුතුය.
14. නිරීක්ෂණ මණ්ඩලයට අයදුම්පත්‍රය ඇගයීමට ඉදිරිපත් කිරීමේදී ඇමුණුම 1 පරිදි වෙබ් අඩවිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
15. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේදී ඔබගේ නිත්‍ය පදිංචිය අදාළ ග්‍රාම නිලධාරී වෙතින් සහතික කර එහි පිටපත රැගෙන ආ යුතුය.